

ආදරණීය, සහයෝගී සහ බලවත් දරුවන්ගේ මානසික ස්ථිති තුන.

බාජදා, සියලුම ආදරණීය, සහයෝගී සහ ශක්තිමත් දරුවන්ව දකිනවා. ආදරණීය දරුවන් අතරේ විවිධ ආකාරයේ සෙනෙහස ඇති දරුවන් සිටිනවා. ප්‍රථමයෙන් සිටින්නේ, අන් අයගේ ශ්‍රේෂ්ඨ ජීවිත දැකීමෙන් මෙන්ම අන් අයගේ පරිවර්ථනය දැකීමෙන් බලපෑමට ලක් වී, ආදරණීය වූ අයයි. දෙවනුව සිටින්නේ, සතුට හෝ සාමය වැනි එක් හෝ තව ගුණදහමක අත්දැකීමේ ස්පර්ශයක් ලැබීමෙන් පසුව, ආදරණීය වූ අයයි. තෙවනුව සිටින්නේ, ආශ්‍රයේ අත්දැකීම ලැබූ අයයි, එනම්, සමූහයේ මෙන්ම පිවිතුරු ජීවත්මයන්ගේ ආධාරය ලැබූ ආදරණීය ජීවත්මයි. සතරවැන්න, දෙවියන්ට ආදරය කරන ජීවත්මයි. සියලු දෙනාම ආරණීය වන නමුත් ඔවුන්ගේ සෙනෙහස අංකානුරූපයි. සැබවින්ම ආදරණීය ජීවත්මයක් යනු, පියාව නිවැරදිව හඳුනාගැනීම තුළින් ආදරණීය වන කෙනෙකි.

ඒ ආකාරයෙන්ම සහයෝගී ජීවත්ම අතරේ ද, විවිධ ආකාරයේ සහයෝගී ජීවත්ම සිටියි. ප්‍රථමයෙන් හක්කියේ සංස්කාර වලට අනුව සහයෝගී වන අයයි. ඔවුන් මෙසේ සිතීමේ ආකර්ෂණය තුළින් සහයෝගී වන අයයි, මෙහි ඇති දේවල් හොඳයි, මෙය හොඳ ස්ථානයක්, මේ මිනිසුන්ට හොඳ ජීවිතයක් තිබෙනවා, හොඳ ස්ථානයකට යමක් කිරීමෙන් ඔවුන්ට හොඳ ඵල ලැබෙයි, එනම් ඔවුන් තම සිරුර, මනස සහ ධනයෙන් ටිකක් භාවිත කිරීමෙන්, සහයෝගී වන අයයි. දෙවනුව, යෝග්‍යව සහ දැනුම ධාරණය කිරීමෙන් ලද යම් ලැබීමක පදනමට අනුව සහයෝගී වන අයයි. තුන්වනුව සිටින්නේ, එක් පියාට හැර වෙනත් කිසිවෙකුට අයත් නොවන අයයි. සියලු ලැබීම් වලට තිබෙන්නේ ඒකායන පියා සහ එක් ස්ථානය පමණයි. 'පියාගේ කාර්යය, මගේ කාර්යය.' ඒ ආකාරයට, මේ ඔවුන්ගේ පියා, ඔවුන්ගේ නිවස, ඔවුන්ගේ කාර්යය, ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ දේවමය කාර්යය බව සලකා, ඔවුන් නිරන්තරයෙන් සහයෝගී වෙයි. එබැවින් වෙනසක් තිබේ.

ඒ ආකාරයෙන්ම ශක්තිමත් ජීවත්මද සිටියි. මෙහිදීද විවිධ තත්ත්ව ඇති අය සිටියි. 'මම ශක්තියේ ප්‍රතිමූර්තියක් වන ජීවත්මයක්, මම සර්ව බලධාරී පියාගේ දරුවෙක්මි', මෙම දැනුමේ පදනමට අනුව පමණක්, ඔවුන් ශක්තිමත් ස්ථිතියක ස්ථාවරව සිටීමට උත්සාහ දරයි. කෙසේවෙතත් එය ඔවුන්ගේ දැනුමේ මට්ටමට අනුව පමණයි. ඔවුන්ගේ අවධානයේ මෙම කරුණු තිබෙන කල්, ඔවුන්ට බලවත් කරුණක් තිබෙන තාක් කල්, ඔවුන් එම කෙටි කාලයේදී ශක්තිමත් වෙයි, නමුත් ඔවුන්ට කරුණ අමතක වූහ සැනින්, ඔවුන්ගේ බලය අහිමි වෙයි. මායාගේ සුළු බලපෑමකින් වුවත් ඔවුන්ට දැනුම අමතක වී, ඔවුන් බල රහිත වෙයි. දෙවනුව සිටින්නේ දැනුම මත ගා, දැනුම ගැන පවසා අන් අයට ශක්තිමත් කරුණු පවසා, එම වෙලාවේදී සේවයේ ඵලය ලැබීම නිසා, තමන් බලවත් බව ඔවුන් අත්විඳියි. කෙසේවෙතත්, එය පවතින්නේ, ඔවුන් ඒ ගැන සිතමින් හෝ ඒ ගැන කතා කරමින් සිටින විට පමණයි, සෑම විටෙකම නොවෙයි. පළමුව ඔවුන් සිතන අවස්ථාවත්, දෙවනුව ඔවුන් ඒ ගැන පවසන අවස්ථාවත් තිබෙයි.

තුන්වෙනුව සිටින්නේ නිරන්තරයෙන් ශක්තිමත් ජීවත්මයි. ඔවුන් මේ ගැන සිතා, පවසමින් පමණක් නොසිටියි, නමුත් ඔවුන් මාස්ටර් සර්ව බලධාරියෙකුගේ ප්‍රතිමූර්තියක් බවට පත්වෙයි. ප්‍රතිමූර්තියක් වීම යනු, බලවත් වීමයි. ඔවුන්ගේ සෑම පියවරක් සහ සෑම ක්‍රියාවක්ම ඉබේටම බලවත්ය. ඔවුන් අවධානයේ ප්‍රතිමූර්තියක්, ඔවුන්ට නිරන්තර ශක්තිමත් ස්ථිතියක් තිබෙන්නේ මේ නිසයි. බලවත් ජීවත්ම, නිරතුරුවම සර්ව බලධාරී පියා සමග ඒකාබද්ධ වී සිටීම අත්විඳියි, එමෙන්ම ආරකෂිත වියනක් ලෙස, ශ්‍රීමත් හස්ථය නිරන්තරයෙන් අත්විඳිනු ඇත. අධිෂ්ඨානයේ යතුරට නිරතුරුවම අයිතියක් තිබීම නිසා, තමන් සාර්ථකත්වයේ සම්පත් වලට අධිපතියන් බව, ශක්තිමත් ජීවත්ම අත්විඳිනු ඇත. එවන් ජීවත්ම නිරන්තරයෙන් සියලු ලැබීම් ඔංචිල්ලාවේ නිරන්තරයෙන් පැද්දෙයි. ඔවුන් නිරන්තරයෙන් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ භාග්‍යයේ ගීත මනසින් ගායනා කරයි. ඔවුන් නිරතුරුවම ආධ්‍යාත්මිකව කුල්මත්ව සිටින නිසා, ඔවුන් පහසුවෙන් පැරණි ලෝකයේ ආකර්ෂණය ඉක්මවා සිටියි. ඔවුන්ට වෙහෙස වීමට සිදුවන්නේ නැත. බලවත් ජීවත්මයන්ගේ සෑම ක්‍රියාවක් සහ වචනයක්ම, ඉබේටම නොකඩවා සේවය සිදුවීමට මඟ පාදයි. ඔවුන්ගේ ස්ව-පරිවර්ථනය සහ ලෝක පරිවර්ථනය බලවත් බැවින්, සාර්ථකත්වය සහතික බව, ඔවුන් නිරතුරුවම අත්දකියි - ඔවුන්ට මෙම අත්දැකීම සෑම විටම ලැබෙයි. ඔවුන්ට සුළුවෙන් හෝ කිසිදු කාර්යයක් ගැන 'මං මොනවා කරන්නද?' 'කුමක් වෙයිද?'

යන සිතිවිල්ල ඇති වන්නේ නැත. ඔවුන්ගේ ජීවිත වල ඔවුන්ට නිරන්තරයෙන් සාර්ථකත්වයේ මල්දාමය තිබෙයි 'මා ජයග්‍රාහකයෙක්. මා ජයග්‍රාහී මාලාවේ කොටසකි.' ඔවුන්ට ඉබේට සහ නිරතුරුව මෙම ස්ථිර විශ්වාසය තිබෙයි ජයග්‍රහණය මගේ ජන්ම උරුමයයි. ඔබට වැටහෙනවාද? දැන් තමන්ගෙන් විමසන්න මම කවුද? ශක්තිමත් ජීවත්ම සිටින්නේ සුළු සංඛ්‍යාවක්. වැඩි දෙනෙක් විවිධ ආකාරයේ ආදරණීය සහ සහයෝගී ජීවත්මයි. එසේ නම් ඔබ දැන් කරන්නේ කුමක්ද? බලවත් වන්න! සංගම යුගයේ ශ්‍රේෂ්ඨ සතුට අත්විඳින්න. ඔබට වැටහෙනවාද? ඒ ගැන දන්නා අය පමණක් නොවන්න, එය අත්කර ගන්නා අය වන්න. අවවා.

ඔබ පැමිණ ඇත්තේ, තම නිවසට මෙන්ම ඔබගේ පියාගේ නිවහනටයි. ඔබ මෙහි පැමිණීම ගැන බාප්දාදා සතුටු වනවා. ඔබද බොහෝ සතුටු වනවා, නොවේද? මෙම සතුට මධුබාන් වලදී පමණක් නොව, නිරන්තරයෙන් ඔබ සමග සංගම යුගය පුරාම රඳවාගන්න. දරුවන් සතුවත් සිටින විට, පියාද සතුටු වනවා. ඔබ බොහෝ දුර සිට, බොහෝ දේ දරාගැනීමට සිදුවී, මෙහි පැමිණ තිබේ, නමුත් අඩු තරමින් ඔබ මෙහි ළඟා වී ඇත. ඔබ උණුසුම, ශිතල, ආහාර, පාන දරාගනිමින් මෙහි පැමිණියා. දුභුවලි කුණාටු ද තිබුණා. පැරණි ලෝකයේ ඒ සෑම දෙයක්ම කොහොමත් සිදුවනවා. කොහොමනමුත්, ඔබට විවේකය ලැබුණා නේද? ඔබ විවේක ගන්නාද? අඩි තුනක් නැති වුනාට, ඔබට අඩු තරමින් අඩි දෙකක ඉඩ ප්‍රමාණයක් ලැබුණා නේද? ඒ වුවත් ඔබගේ නිවහන, පිරිනමන්නාගේ නිවහන, මිහිරි බව ඔබ අත්විඳිනවා නේද? හක්ති මාර්ගයේ වන්දනා ස්ථාන වලට වඩා මෙම ස්ථානය හොඳයි. ඔබ ආරක්ෂක වියන යටතට පැමිණ ඇත. ඔබ සෙනෙහසේ රැකවල් යටතට පැමිණ සිටිනවා. මෙම යග්‍යාවේ ශ්‍රේෂ්ඨ භූමියට ළඟා වීම, යග්‍යාවේ ප්‍රසාද වලට අයිතියක් තිබීම, මෙයට බොහෝ වැදගත්කමක් තිබේ. එක ධාන්‍ය ඇටයක් තුළ විශාල වටිනාකමක් තිබේ. ඔබ මේ සියල්ල ගැන දන්නවා නේද? ඒ මිනිසුන් ප්‍රසාද ඇටයක් ලබා ගැනීමට පවා පිපාසාවෙන් සිටින අතර, මෙහිදී ඔබට කුස පුරා බ්‍රහ්ම හෝජන ලැබෙයි. එබැවින් ඔබ භාග්‍යවන්තයි. මෙම වැදගත්කම මතකයේ තබාගෙන, බ්‍රහ්ම හෝජන ආහාරයට ගන්න, එවිට ඔබගේ මනස සෑම කලටම ශ්‍රේෂ්ඨ වෙයි.

අවවා, මෙම වාරයේ උපරිම සංඛ්‍යාව පැමිණ ඇත්තේ පන්ජාබ් වල සිටයි. මෙතරම් විශාල මිනිසුන් ගණනක් මෙහි දුටුගෙන පැමිණ ඇත්තේ ඇයි? බොහෝ දෙනෙක් මීට පෙර මෙහි පැමිණ ඇත. ඔබ සියලු දෙනාටම දැන් සිහිය ඇවිත්! කෙසේනමුත් බාප්දාදා පන්ජාබ් වල ශ්‍රේෂ්ඨ විශේෂත්වයක් දකිනවා, ඔවුන් ආධ්‍යාත්මික හමුවීම් වලට සහ අමරිත් වෙලාවට විශාල වැදගත්කමක් ලබා දෙන අන්දම ගැන. ඔවුන් පාවහන් නොමැතිව පවා අමරිත් වෙලාවට පැමිණෙයි. අමරිත් වෙලාවේ වැදගත්කම ගැන දැන ගැනීමේ ශ්‍රේෂ්ඨත්වය තිබෙන අය ලෙස බාප්දාදා පන්ජාබ්හි දරුවන්ව දකිනවා. පන්ජාබ් වැසියන්, ආශ්‍රයේ ආධ්‍යාත්මික පැහැයෙන් නිරන්තරයෙන් වර්ණවත් වුණු අයයි. ඔවුන් නිරන්තරයෙන් සත්‍යයේ ආශ්‍රයේ සිටින අයයි. ඔබ එහෙම අය නේද? පන්ජාබ්වල සියලු දෙනාම අමරිත් වෙලාවේදී ශක්තිමත් වී, හමුවක් සමරනවාද? පන්ජාබ්වලින් පැමිණි ඔබලා, අමරිත් වෙලාව ගැන කම්මැලි වන්නේ නැහැ නේද? ඔබ නිදි කිරන්නේ නැහැ නේද? එබැවින් සෑම විටම පන්ජාබ් වල විශේෂත්වය මතකයේ තබාගන්න. අවවා.

නැගෙනහිර කලාපයේ අයද පැමිණ සිටිනවා. නැගෙනහිරේ විශේෂත්වය කුමක්ද? (හිරු නැගීම). හිරු සෑම විටම එහි නහයි. සූර්යයා යනු, ආලෝකයේ සම්පතයි. එසේනම් දැන් නැගෙනහිර කලාපයේ අය, මාස්ටර් දැනුමේ සූර්යයන්ය. ඔබ නිරතුරුවම අඳුර මකා එළිය ලබා දෙන අය නේද? ඔබට මෙම විශේෂත්වය තිබෙනවා නේද? ඔබ කිසිදා මායාගේ අන්ධකාරයට ඇතුළු නොවන අයයි. ඔබ අන්ධකාරය දුරු කරන මාස්ටර් පිරිනමන්නන් බවට පත්ව සිටිනවා නේද? සූර්යයා, පිරිනමන්නෙක් නොවේද? එබැවින් ඔබ සියලු දෙනාම මාස්ටර් සූර්යයන් බවට පත්ව සිටියි, එනම්, ලොවට ආලෝකය ලබා දීමේ කාර්යයේ කාර්යබහුලව සිටින මාස්ටර් පිරිනමන්නන්, එහෙම නේද? කාර්ය බහුලව රැඳී සිටින අය, කිසිම දේකට වෙලාවක් නැති අය වෙනුවෙන්, මායාට ද වෙලාවක් නැත. එහෙම නම් නැගෙනහිර කලාපයේ අය සිතන්නේ මොනවාද? නැගෙනහිර කලාපයට මායා එනවාද? ඇය එන්නේ නම්, ඇය එන්නේ ඔබට නමස්කාර කිරීමටද නැත්නම් ඇය ඔබව, මිකි මවුස් කෙනෙක් කරනවාද? ඔබ මිකි මවුස්ගේ ක්‍රීඩා වලට කැමතිද? නැගෙනහිර කලාපයේ ගදිය, පියාගේ ගදියයි. එබැවින් එය රාජධානියේ ගදිය නේද? රාජධානියේ සිහසුන ඇති අය රජවරුන් වෙයිද, නැතහොත් මිකි මවුස් වෙයිද? එසේ නම් ඔබ සියලු දෙනාම මාස්ටර් දැනුමේ සූර්යයන්ද? දැනුමේ සූර්යයාද නැග ආවේ එහි සිට නේද? ඔහු නැග ආවේ නැගෙනහිරින්. ඔබගේ විශේෂත්වය ඔබට වැටහෙනවාද? බාබාගේ ආරම්භක ස්ථානයේ, ශ්‍රේෂ්ඨ ගදියේ, ශ්‍රේෂ්ඨ ජීවත්මයන් ඔබලාය, එනම්, ආශිර්වාද ලත් ස්ථානයේ අයයි. වෙනත් කිසිම කලාපයකට මෙම විශේෂත්වය නැත. එබැවින් ඔබගේ විශේෂත්වය, ලෝක සේවය වෙනුවෙන්

නිරන්තරයෙන් භාවිත කරන්න. ඔබ ගෙන එන්නේ කුමන විශේෂත්වයද? නිරන්තර මාස්ටර් දැනුමේ සුර්යයන්. ඔබ නිරන්තරයෙන් ආලෝකය ලබාදෙන, මාස්ටර් පිරිනමන්නන්ය. අවිවා. ඔබ සියලු දෙනාම බාබා මුණ ගැසීමට පැමිණ සිටිනවා. නිරන්තරයෙන් දිගටම ශ්‍රේෂ්ඨ හමුව සමරන්න. මේලාවක් යනු හමුවීමයි. තත්පරයකටවත්, හමුවීමේ මේලාව, තමන්ට අහිමි කර නොගන්න. ඔබ මෙහි සිට පිටත් වීමට පෙර, නිරන්තර යෝගියෙකුගේ අත්දැකීම ස්ථිර කරගන්න. අවිවා.

ඒකායන පියා සමග නිරන්තරයෙන් සෙනෙහසින් වෙලි සිටින ආදරණීය ජීවත්මයන්ට, සෑම පියවරකින්ම, දෙවියන්ගේ කාර්යයට සහයෝගය දක්වන ජීවත්මයන්ට, නිරන්තරයෙන් ශක්තියේ ප්‍රතිමූර්ති වන ශ්‍රේෂ්ඨ ජීවයන්ට, ජයග්‍රහණයේ අයිතීන් නිරන්තරයෙන් අත්විඳින ජයග්‍රාහී දරුවන්ට, බාප්පාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්තේ.

බාප්පාදා, කණ්ඩායම් වලට කතා කරමින්:

එක් විශ්වාසයක් සහ එක් ආධාරයක් සමග අඛණ්ඩව ප්‍රගතිය කරා යන්න. ඔබ නිරන්තරයෙන් එක් පියාට අයිති වන අතර ඔබ නිරන්තරයෙන් අනුගමනය කළ යුත්තේ එක පියාගේ ශ්‍රීමත්ය. මෙම උත්සාහයෙන් නොකඩවා ඉදිරියට ගමන් කරන්න. ශ්‍රේෂ්ඨ ඥානයේ ප්‍රතිරූපක් සහ මහා යෝගියෙක් වීම අත්දකින්න. පතුලටම කිඳා බසින්න. ඔබ ඥානයේ ගැඹුරට යන ප්‍රමාණයට අනුව ඔබට මිල කළ නොහැකි අත්දැකීම් වල මිණි මුතු ලැබෙයි. ඒකාග්‍රතාවයට පත් වූ, බුද්ධි ඇති අය වන්න. ඒකාග්‍රතාවය ඇති තැන, සියලු ලැබීම්වල අත්දැකීම් තිබෙයි. තාවකාලික ලැබීම් පසු පස හඹා නොයන්න. අවිනාශී ලැබීම් ලබා ගන්න. විනාශ වන දේවලට ආකර්ෂණය නොවන්න. ඔබ සම්පත් වල අධිපතියන් බව නිරන්තරයෙන් සලකා, අසීමිත භාවය තුළට යන්න. සීමිත බවට නොයන්න. අසීමිත බවේ සතුට සහ සීමිත සතුටේ ආකර්ෂණය අතර දිවා රාත්‍රිය මෙන් වෙනසකි. එබැවින් නුවණැත්තන් වී, සෑම දෙයක්ම වැටහීමෙන් යුතුව සිදුකර, ඔබගේ වර්තමානය මෙන්ම අනාගතය ශ්‍රේෂ්ඨ කරගන්න.

විශේෂයෙන් තෝරාගත් ශ්‍රේෂ්ඨ වදන් සෙනෙහසින් යුතු බුද්ධි ඇත්තන් සහ ජයග්‍රාහී මැණික් වන්න.

සෙනෙහසින් යුත් බුද්ධි යනු, අල්ලාට (දෙවියන්ට) අයත් මිනිසුන්, එනම් සෑම විටම අලෝකික සහ අවාක්ත ස්ථිතියේ සිටින අයයි. තම සෑම සිතිවිල්ලක් සහ සෑම කාර්යයක්ම අලෝකික වන අය, නෙළුම් මලක් මෙන් නොබැඳී සිටිමින් කාර්යයන් සිදු කරන අය, එමෙන්ම භෞතික ලෝකයේ වාසය කරන අතර, සෑම විටම ඒකායන පියාට සෙනෙහසින් යුතු අය - සෙනෙහසින් යුතු බුද්ධියක් තිබෙන කෙනෙක් වීම, මෙයයි. සෙනෙහසින් යුතු බුද්ධියක් තිබීම යනු ජය ලැබීමයි. ඔබගේ පාඨය වන්නේ විනාශ කාලයේ සෙනෙහසින් යුතු බුද්ධි ඇති අය ජය ලබන අතර විනාශ කාලයේදී විශෝගයේ බුද්ධි ඇති අය විනාශය කරා යන බවයි. ඔබ මෙම පාඨය වෙනත් අයට කියන විට ඔවුන් පවසන්නේ විනාශ කාලයේ විශෝ වුණු බුද්ධි ඇති අය නොවන්න, සෙනෙහසින් යුතු බුද්ධි ඇති අය වන්න, ඉන්පසුව තමන් දෙස බලන්න මට සෑම විටම සෙනෙහසින් යුතු බුද්ධියක් තිබෙනවාද? විටෙක මා විශෝ වුණු බුද්ධියක් ඇති අයෙක් වනවාද?

සෙනෙහසින් යුත් බුද්ධි තිබෙන අයට, ශ්‍රීමත් වලට විරුද්ධ එක් සිතිවිල්ලක් වත් තිබිය නොහැක. ඔබට ශ්‍රීමත් වලට පටහැනි සිතිවිලි, වචන හෝ ක්‍රියා තිබෙන්නේ නම්, ඔබට සෙනෙහසින් යුතු බුද්ධියක් තිබෙන බව නොකියයි. එබැවින් පරිකෂා කර බලන්න මගේ සෑම සිතිවිල්ලක් සහ වචනයක්ම සිදුවන්නේ, ශ්‍රීමත් වලට අනුවද? සෙනෙහසින් යුතු බුද්ධියක් යනු, බුද්ධියේ සෙනෙහස නිරන්තරයෙන් ඒකායන ආදරවන්තයාට සම්බන්ධ වී ඇති බවයි. ඔබ තුළ සෑම විටෙකම ඒකායන කෙනෙකුට සෙනෙහස තිබෙන විට, ඔබගේ සෙනෙහස වෙනත් කිසිදු පුද්ගලයෙක් හෝ දේපලකට තිබිය නොහැක, මන්ද සෙනෙහසින් යුත් බුද්ධියක් යනු, නිරන්තරයෙන් බාප්පාදා පෞද්ගලිකවම ඔබ ඉදිරියේ සිටින බව අත්විඳීමයි. බාබා ඉදිරියේ පෞද්ගලිකව නිරතුරුවම රැඳී සිටින අයට, බාබාට මුහුණට මුහුණ දී සිටින අයට, බාබාගෙන් තම මුහුණ ඉවතට හැරවිය නොහැක.

සෙනෙහසින් යුතු බුද්ධිය ඇති අයගේ හදවතින් සහ දෙතොලින් සෑම විටෙකම මතු වන වදන් වන්නේ මා කන්නේ ඔබ සමගයි, මා අසුන්ගන්නේ ඔබ සමගයි, මා කතා කරන්නේ ඔබ සමගයි, මා සවන් දෙන්නේ ඔබටයි, මගේ සියලු සම්බන්ධතා මා ඉටු කරගන්නේ ඔබ සමගයි, මට සියලු ලැබීම් හිමිවන්නේ ඔබගෙන්ය.

ඔවුන් කතා නොකරන විට පවා, ඔවුන්ගේ ඇස් සහ මුහුණු කතා කරයි. එබැවින් පරීක්ෂා කරන්න විනාශ කාලයේදී සෙනෙහසින් යුතු බුද්ධියක් ඇති කෙනෙක් බවට මා පත්ව සිටිනවාද, එනම්, ඒකායන කෙනා වෙනුවෙන් මා තුළ සෙනෙහස තිබෙනවාද, එමෙන්ම මට නිරන්තර සහ ස්ථාවර ස්ථිතියක් තිබෙනවාද?

ඔබ සූර්යයා දෙස බලන විට ඔබට අනිවාර්යෙන් එහි කිරණ පෙනෙයි. ඒ ආකාරයෙන්ම, ඔබ නිරන්තරයෙන් පියා, දැනුමේ සූර්යයා, ඉදිරියේ සිටින්නේ නම්, එනම් ඔබට සැබවින්ම සෙනෙහසින් යුතු බුද්ධියක් තිබෙනවා නම්, එවිට ඔබ දැනුමේ සූර්යයාගෙන් සියලුම ගුණධර්මවල කිරණ අත්දකියි. එවන් සෙනෙහසින් යුතු බුද්ධි ඇති අයගේ මුහුණුවල, අභ්‍යන්තරගතවීමේ දීප්තිය තිබෙන අතර, ඒ සමගම සංගම යුගයේ සහ අනාගතයේ සියලු ආකාරයෙන් ස්ව-අභිමානයේ කුල්මත් බව තිබෙයි.

ඕනෑම වෙලාවක ඔබගේ සිරුර විනාශ විය හැකි බවට අවධානය ඔබට සෑම විටම තිබේ නම්, එවිට මෙම විනාශ කාලය ඔබගේ අවධානයේ තිබීම තුළින්, ඔබට ඉබේටම සෙනෙහසින් යුතු බුද්ධියක් වර්ධනය වෙයි. විනාශ කාලය පැමිණෙන විට, දැනුම නොමැති අය පවා නිසැකවම පියා සිහි කිරීමට තැත් කරයි, නමුත් ඔහුගේ හැදින්වීම නොමැති බැවින් ඔවුන්ට තම සෙනෙහස ඔහු සමග සම්බන්ධ කිරීමට නොහැක. මේවා අවසන් මොහොතවල් බව ඔබ සෑම විටම ඔබගේ අවධානයේ තබාගන්නේ නම්, එවිට මෙය මතකයේ තබා ගැනීමෙන් ඔබ වෙනත් කිසිවෙකු සිහි නොකරනු ඇත.

නිරන්තරයෙන් සෙනෙහසින් යුත් බුද්ධි ඇති අයට, ශ්‍රීමත් වලට පටහැනි, කිසිදු නිෂ්ඵල සිතිවිලි ඔවුන්ගේ මනසේ ඇති වන්නේ නැත. එවන් සෙනෙහසින් යුතු බුද්ධි ඇති අය ජයග්‍රාහී මැණික් වෙයි. ශාරීරික ජීවත්ම කෙරෙහි කිසිදු අන්දමක කිසිදු ආකාරයක සෙනෙහසක් නොතිබිය යුතුයි, එසේ වන්නේ නම්, ඔබ විශේෂ වූණු බුද්ධි ඇති අයගේ ලැයිස්තුවට ඇතුළු වනු ඇත. සෙනෙහසින් යුත් බුද්ධියක් ඇති සහ සෑම විටම සෙනෙහසේ සබැඳියාව ඉටු කරන දරුවන්, සෑම කලටම ලෝකයේ සියලුම ආකාරයේ සතුටේ ලැබීම හිමි කරගනී. සෙනෙහසේ වගකීම ඉටු කරන එවන් දරුවන්ගේ ප්‍රශංසාව, බාප්පාදා, දිවා රැ ගායනා කරයි. ඔහු අත් සියලු දෙනාවම මුක්ති දේශයේ අසුන් ගන්වා, ලෝක රාජධානියේ භාග්‍යය, සෙනෙහසේ වගකීම ඉටුකරන අයට ලබා දෙයි.

ඒකායන පියා කෙරෙහි සැබෑ සත්‍යය, හදවත තුළ තබාගන්න, එවිට මායා කිසිම විටෙක ඔබට බාධා නොකරනු ඇත. ඇය විනාශ වෙයි. කෙසේවෙතත් හදවත තුළ සැබෑ සෙනෙහස නොමැති නම් ඔබ පියාගේ ආධාරය නොගෙන, ඔහුගේ හස්තය පමණක් අල්ලා සිටින්නේ නම්, එවිට ඔබට මායාගෙන් නොකඩවා හානි සිදුවෙයි. ඔබ ජීවමානව මියැදී, නව උපතක් ගෙන, නව සංස්කාර හදාගෙන තිබේ, එසේ නම් පැරණි සංස්කාරයන්ගේ ඇඳුම් වලට සෙනෙහස තිබෙන්නේ මන්ද? පියා ආදරය නොකරන දේට දරුවන් ආදරය කරන්නේ කුමටද? එබැවින් සෙනෙහසින් යුතු බුද්ධියක් ඇති කෙනෙක් වී, දුර්වලතාවයන්ගේ පැරණි ගිණුම්, පළු, බලය නොමැති කම සහ සංවේදී ස්වභාවය සෑම කලටම, ඇතුලාන්තයෙන් අවසන් කර දමන්න. මැණික් එබ්බවු ඇඳුම පසෙකට දමා, පැරණි, දිරාපත් වූණු ඇඳුමට ආදරය නොකරන්න.

සමහර දරුවන් තම සෙනෙහස සම්බන්ධ කරන නමුත් එය ඉටු කරන්නේ අංක පිලිවෙලටයි. එම වගකීම ඉටු කිරීම අතින්, ඔවුන්ගේ සම්බන්ධතාවය වෙනස් වෙයි. ඔවුන්ට එක් අරමුණක් තිබෙන නමුත් සුදුසුකම් වෙනස්ය. ඔබ එක සම්බන්ධතාවයක වගකීම ඉටු කිරීමේදී වුවත් යම් අඩුවක් පෙන්වන්නේ නම්, නිදසුනක් ලෙස, ඔබ පියා සමග 75%ක සම්බන්ධතාවයක් පවත්වා, වෙනත් ජීවයක් සමග 25% තිබෙන්නේ නම්, එවිටද තම වගකීම් ඉටු කරන අයගේ ලැයිස්තුවේ ඔබට සිටිය නොහැක. වගකීමක් ඉටු කිරීම යනු, එය සම්පූර්ණයෙන් ඉටු කිරීමයි. ඔබගේ මනසේ, සිරුරේ හෝ ඔබත් සමග සම්බන්ධතාවයක සිටින අයගේ, තත්ත්වය කුමක් වුවත්, ඔබගේ සිතිවිලි වලින්වත් කිසිදු ජීවත්මයක් සිහි නොකරන්න. ඕනෑම ජීවත්මයකගේ අවධානය, ඔබගේ සිතිවිලිවල හෝ තිබේ නම්, එවිට එම තත්පරයේදී, ගිණුමක් නිර්මාණය වෙයි - කර්මයේ ගැඹුරු දර්ශනය මෙයයි.

සමහර දරුවන් දැන් පවා සෙනෙහස වර්ධනය කිරීමේ උත්සාහයේ නියැලී සිටියි, ඔවුන්ට යෝගාවේ සිටීමට නොහැකි බව පවසන්නේ මේ නිසයි. කෙටි කාලයකට යෝගාවේ සිට ඉන්පසුව එය බිඳ දමන අය, තම සෙනෙහස වර්ධනය කිරීමට උත්සාහ දරන අය ලෙස හැඳින්වෙයි. සෙනෙහසේ වගකීම ඉටු කරන අය, සෙනෙහස තුළ ගිලී සිටියි. ඔවුන්ට තම සිරුරු පිළිබඳ සියලු අවධානය සහ ඔවුන්ගේ සිරුරු වල සම්බන්ධතා

මුළුමනින්ම නැතිවී ඇත. එබැවින් ඔබද, පියා සමග එවන් සෙනෙහසේ වගකීම ඉටු කළ යුතු අතර එවිට ඔබගේ සිරුර හෝ ශාරීරික නැදෑයන් සිහි නොවනු ඇත.

වරදානාය: කාලය සහ සිතිවිලි යන ඔබගේ සම්පත් වලට අවධානය යොමු කිරීමෙන්, ඔබගේ රැස් කිරීමේ ගිණුම වැඩි කරගනිත්වා.

ඇත්ත වශයෙන්ම ඔබට බොහෝ සම්පත් තිබේ, නමුත් කාලය සහ සිතිවිලි යන ඔබගේ සම්පත් වලට ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. සෑම මොහොතකදීම ඔබගේ සිතිවිලි, ශ්‍රේෂ්ඨ මෙන්ම පිවිතුරු කරගන්න, එවිට ඔබගේ රැස් කිරීමේ ගිණුම නොකඩවා වැඩි වනු ඇත. වර්තමානයේ, ඔබ එකක් රැස් කරන විට, ඔබට කෝටි-ගුණයක් ලැබෙයි. ගණනය කිරීම මෙයයි. එකකට, කෝටි ගුණයක ප්‍රතිලාභයක් ඔබට ලබා දෙන බැංකුව මෙයයි. එබැවින්, කුමක් සිදු වුවත්, ඔබට යමක් අත්හරින්නට සිදු වුවත්, ඔබට තපස්යාවේ යෙදීමට සිදු වුවත්, ඔබට නිරන්තරයෙන් වීමට සිදුවුවත්, කුමක් සිදුවුවත් කම් නැත, මෙම දේවල් දෙකට අවධානය යොමු කරන්න, එවිට ඔබ ප්‍රකෝටිපතියෙක් වෙයි.

පාඨය: ඔබගේ මනසේ බලයෙන් සේවය කරන්න, එවිට ඔබට ඊට වඩා විශාල ගුණයක ප්‍රතිලාභයක් හිමිවෙයි.

***** ඔම ශාන්ති *****

බ්‍රහ්ම පියාට සමාන වීමට විශේෂ උත්සාහයන්.

සිහි කිරීමේ බලයෙන් සහ අව්‍යක්ත බලයෙන් බ්‍රහ්ම පියා, ඔහුගේ මනස සහ බුද්ධිය යන දෙක පාලනය කළා. ඔහු බලවත් නිරිංගයකින් තම මනස සහ බුද්ධිය පාලනය කර, බීජ ස්ථිතිය අත්විත්දා. ඒ ආකාරයෙන්ම, ඔය දරුවන්ද නිරිංගය යොදා, ඔබගේ හැරවීමේ බලය භාවිත කළ යුතුයි, එවිට ඔබගේ බුද්ධියේ බලය අපතේ නොයයි. ඔබ බලය රැස් කරගන්නා තරමට, ඔබගේ තීරණ ගැනීමේ සහ තෝරා ගැනීමේ බලයන් වැඩිවෙයි.